

සීමාන්විතයි

අයවැය හා මුදල් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලය
යුද්ධ හමුදා මුලස්ථානය
කොළඹ.

බිඑස්/එන්පීඑස්/01/2014 (27)

සියලු ස්ථාන (ශ්‍රීලංකා/ශ්‍රීලංගුන හැර)

2014 අගෝස්තු 13

ප්‍රතිපූර්ණය කරගැනීමේ පදනම මත මහජන මුදල් නොවන අරමුදල් (NON PUBLIC FUNDS) වැයකිරීම

යොමුව:

අ. මුකශ/පා/34/2013 (64) හා 2013.10.03 දිනැති මූල්‍ය කළමනාකරණ ශාඛාව - යුහමු ප්‍රතිපත්ති ලිපිය.

1. යොමුගත මූල්‍ය කළමනාකරණ ශාඛාව - යුහමු ලිපිය මගින් මහජන මුදල් නොවන අරමුදල් වැයකර ප්‍රතිපූර්ණය කිරීමේ පදනම මත භාණ්ඩ/වැඩ/සේවාවන්/මලදි ගැනීම/ලබාගැනීම පිළිබඳ මාර්ගෝපදේශ උපදෙස් යුහ පුහුණු අණායක, ශ්‍රීලංගුනසෙව්බමු, සියළුම ආරක්‍ෂක සේනා මුලස්ථාන, සියළුම ඉනපෙ මුලස්ථාන, සියළුම රෙජිමේන්තු මධ්‍යස්ථාන සහ සියළුම ප්‍රාගණක කාර්යාල වෙත ලබාදී ඇත. එහෙත් මාණ්ඩලික ප්‍රධාන විසින් ආරක්‍ෂක සේනා මුලස්ථාන/රෙජිමේන්තු මධ්‍යස්ථානයන්හි පවත්වන පාලන පරීක්ෂණයට පෙර පවත්වන පූර්ව පරීක්ෂණයේදී මහජන මුදල් නොවන අරමුදල් සම්බන්ධයෙන් පවත්වාගෙන යන ගිණුම් මෙම අධ්‍යක්ෂ මණ්ඩලයේ පරීක්ෂණ කණ්ඩායම විසින් පරීක්ෂා කිරීමේදී ප්‍රතිපූර්ණය කරගැනීමේ පදනම (REIMBURSE) මත රෙආස ගිණුම් වෙතින් වැයකර ඇති මුදල් ප්‍රතිපූර්ණය කරගැනීම පිණිස ඒ සඳහා වගකිව යුතු නිලධාරීන් සහ ගිණුම් කාර්ය මණ්ඩලය විසින් ක්‍රියාකර නොමැති අවස්ථා නිරීක්ෂණය විය.

2. එලෙස නිරීක්ෂණය වූ සිදුවීම් කිහිපයක් හා මූල්‍ය කළමනාකරණ ශාඛාව - යුහමු වෙතින් නිකුත්කර ඇති, යොමුගත ප්‍රතිපත්ති ලිපියේ උපදෙස් ප්‍රකාරව ක්‍රියාකර නොමැතිව නිරීක්ෂණය වූ කරුණු සඳහා උදාහරණ පහත සඳහන් පරිදිවේ.

අ. ප්‍රතිපූර්ණය කරගැනීමේ පදනම මත බිල්පත් නිරවුල් කිරීමට අදාල යුහමු ශාඛා/අධ්‍යක්ෂ මණ්ඩල වෙතින් පූර්ව අනුමැතිය (PRIOR APPROVAL) ලබා නොගෙන මුදල් වැයකර බිල්පත් ඉදිරිපත් කර ප්‍රතිපූර්ණය කිරීමට ඉල්ලා සිටීම.

ආ. රෙආස ගිණුමෙන් මුදල් වැයකර දුරකථන බිල්පත් නිරවුල් කර එම මුදල් එළඹෙන මාසයේදී අධ්‍යක්ෂ මුදල්/ප්‍රාදේශීය ගණකාධිකාරී කාර්යාල වෙතින් නිරවුල් කර නොගැනීම සහ සමහර බිල්පත් 2012 හා 2013 වර්ෂයන්ට අදාල බිල්පත් බව නිරීක්ෂණය වීම.

ඇ. රෙආස ගිණුම් වෙතින් මුදල් වැයකර පුළුන්පත් බිල්පත් නිරවුල් කර එම මුදල් ප්‍රතිපූර්ණය කර නොගැනීම සහ 2012 හා 2013 වර්ෂයන්ට අදාල බිල්පත් නිරවුල් නොවී ඇති බව නිරීක්ෂණය වීම.

ඈ. පවිත්‍රතා ද්‍රව්‍ය, භූමි නඩත්තු යනාදී වැය ශීර්ෂයන් යටතේ වෙන්කර ඇති ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් රෙආස ගිණුමේ මුදල් වැයකර සිදුකරන මිලදී ගැනීම් සඳහා අදාල බිල්පත් පොදු 35 වවුචර සකස් කර අධ්‍යක්ෂ මුදල්/ප්‍රාදේශීය ගණකාධිකාරී කාර්යාල වෙත ඉදිරිපත්කර මුදල් ප්‍රතිපූර්ණය කර නොගැනීම.

3. එබැවින් මින් ඉදිරියට ප්‍රතිපූර්ණය කර ගැනීමේ පදනම මත රෙආස ගිණුම් වෙතින් වැයකරන මුදල් සම්බන්ධයෙන් පහත සඳහන් පරිදි ක්‍රියාකිරීමට අදාල ගිණුම් භාර නිලධාරීන් හා ගිණුම් කාර්ය මණ්ඩල වෙත ස්ථාවර නියෝග පැනවීමට පියවරගත යුතුය.

අ. යොමුගත ලිපියේ උපදෙස් අනුව මුදල් ප්‍රතිපූර්ණය කරගැනීමේ පදනම මත භාණ්ඩ හා සේවාවන් සඳහා බිල්පත් නිරවුල් කිරීමට අදාල යුහමු ශාඛාව/අධ්‍යක්ෂ මණ්ඩලය වෙතින් ලිඛිතව පූර්ව අනුමැතිය ලබාගැනීමෙන් පසුව පමණක් මුදල් වැයකිරීම.

ආ. ප්‍රතිපූර්ණය කරගැනීමේ පදනම මත වැයකරණ මුදල් අදාල බිල්පත් ගෙවීමෙන් පසු උපරිම දින 14 ක් ඇතුළත පොදු 35 වවුචර පත් සකස්කර ආවරණ ලිපියක් මගින් අධ්‍යක්ෂ මුදල්/ප්‍රාදේශීය ගණකාධිකාරී කාර්යාල වෙත තැපැල්වැදී අස්ථානගතවීම් වලක්වාගැනීම සඳහා නියෝජිතයෙකු මාර්ගයෙන් යවා භාරදීම්/භාරගැනීම් ලිඛිතව සිදුකිරීම.

ඇ. අදාල පොදු 35 වවුචරයන් සහ බිල්පත් අධ්‍යක්ෂ මුදල්/ප්‍රාදේශීය ගණකාධිකාරී කාර්යාල වෙත භාරදී දින 30 ක් ගතවීමෙන් පසුවද අදාල ප්‍රේෂණපත නොලදහොත් ඒ සබැඳිව ගිණුම භාර නිලධාරී විසින් පොද්ගලිකවම පරීක්ෂා කර මුදල් ප්‍රතිපූර්ණය කරගැනීමට පියවර ගැනීම.

ඈ. නිරීක්ෂණ හේතුවෙන් ආපසු භාරදෙන පොදු 35 වවුචර හා බිල්පත් නිවැරදි කර දින 02 ක් ඇතුළත නැවත නියෝජිතයකු මාර්ගයෙන් අධ්‍යක්ෂ මුදල්/ප්‍රාදේශීය ගණකාධිකාරී කාර්යාල වෙත අදාල පරිදි ලිඛිතව භාරදීම්/භාරගැනීම් සිදුකිරීම.

ඉ. ප්‍රතිපූර්ණය කරගත යුතු මුදල් සම්බන්ධයෙන් පහත දක්වා ඇති ආකෘතියට අනුව ලේඛණයක් රෙදාස ගිණුම භාර නිලධාරී විසින් නඩත්තු කිරීම.

උදාහරණය :
රෙදාස ගිණුම : රෙපිමුඛ ශ්‍රී ලංභාආබමු

අනු අංකය	දිනය	මුදල් වැය කරන ලද කාර්යය	මුදල රු.ගන.	බිල්පත් අධ්‍යක්ෂ මුදල් /අදාල ප්‍රාගණක කාර්යාල වෙත භාරදුන් දිනය	ප්‍රේෂණපත් විස්තර		
					ප්‍රේෂණපත ලද දිනය	ප්‍රේෂණපත් අංකය	නිරවුල් වූ මුදල රු. ගන.
1	2013.02.11	රෙපිමුඛ පසුමුලයට විදුලිය ලබාගැනීම සඳහා	17,500.00	2013.02.25	2013.05.01	776777	17,500.00

4. සියළුම ආයතන ප්‍රධානින් විසින් ගිණුම් පරීක්ෂණ මණ්ඩල පත්කිරීමේදී ප්‍රතිපූර්ණය කර නොමැති මුදල් සම්බන්ධයෙන් පරීක්ෂා කර අදාල නිරීක්ෂණ ගිණුම් පරීක්ෂණ මණ්ඩල වාර්ථාවන්ට ඇතුළත් කරම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම කැපවීමේ නියෝගයට ඇතුළත් කිරීම සුදුසු බව නිර්දේශ කරනු ලැබේ. තවද ප්‍රතිපූර්ණය කිරීමේ පදනම මත මේ දක්වා වැයකර ඇති මහජන මුදල් නොවන අරමුදල් සම්බන්ධයෙන් පරීක්ෂාකර මුදල් ප්‍රතිපූර්ණය කිරීමට සහ 2013 ජනවාරි 01 දිනට පෙර වැයකර මේ දක්වා ප්‍රතිපූර්ණය වී නොමැති මුදල් රෙදාස ගිණුමෙන් කපාහැරීමට සිදුවන බැවින් ඒ සඳහා මේජර් හෝ ඉන් ඉහල නිලයේ නිලධාරියකු හෝ සභාපතිත්වයෙන් යුත් නිලධාරී මණ්ඩලයක් පත්කර ඉදිරි කටයුතු සිදුකිරීමට පියවර ගතයුතු බවත් කාරුණිකව දන්වා සිටිමි.


 සිවිල් ආර් පලිහක්කාර යුවස්සි
 බ්‍රිගේඩියර්
 අධ්‍යක්ෂ අයවැය හා මුදල් පරිපාලන